

1. මූල්‍ය ප්‍රකාශන

1.1 වියාචනය කළ මතය

පොල් වගා කිරීමේ මණ්ඩලයේ අර්ථ සාධක අරමුදලේ 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මෙම වාර්තාවේ 1.5 ඡේදයේ සාකච්ඡා කර ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මා හට නොහැකි විය.

1.2 වියාචනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය වියාචනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ වියාචනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම් යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මෙම අර්ථ සාධක අරමුදලින් වංචනික ලෙස මුදල් ගෙවා තිබූ අතර 2021 දෙසැම්බර් 31 දිනට වංචනික ලෙස ගෙවා තිබූ මුදල රු.78,277,691 ක් බව නීතිපති වෙත යොමු කරන ලද අංක E/04/12/මු.වි/පොදු/උප/2021-22/II ගොනුව අනුව දක්වා තිබුණි. එයින් 2021 වර්ෂය තුළදී රු.10,112,659 ක් අය කර තිබූ බැවින් 2021 දෙසැම්බර් 31 දිනට හිඟ මුදල රු.68,165,032 ක් වුවද මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ වංචා කළ මුදල රු.25,850,330 ක් ලෙස ගිණුම්ගත කිරීම නිසා වංචා කළ මුදල රු.42,314,702 ක් අඩුවෙන් දක්වා තිබුණි.	2021 මාර්තු මස වංචාවන් ආවර්ණය වීමෙන් පසු 2021 වර්ෂය සඳහා අවසන් ගිණුම් පිළියෙල කරන ලද්දේ 2023 වර්ෂයේ දීය. ඒ වන විට 2018 වර්ෂය දක්වා අවසාන ගණුම් පිළියෙල කර තිබූ අතර එහි වංචාවක් සම්බන්ධව කිසිදු අනාවරණයක් සිදුකොට නොමැත. එ හේතුවෙන් පසුගිය වර්ෂවලට අදාළව වංචාව සම්බන්ධව මෙම වර්ෂයේ දී කිසිදු ගැලපීමක් සිදුකොට නොමැත. (මුදල් පදනමට ගිණුම් පිළියෙල කිරීම) එනම්, වංචාවෙන් අනතුරුව පැවති මූල්‍ය ලේඛන අවිධිමත් බැවින් බැංකු ප්‍රකාශන ආශ්‍රයෙන් මුදල් පදනම මත 2019,2020,2021 වර්ෂ සඳහා අවසාන ගිණුම් පිළියෙල කරන ලදී. මේ හේතුවෙන් වර්ෂයට අදාළ වංචාකළ මුදල් පමණක් ගැලපීම් සිදුකළ අතර මුළු වංචා කළ මුදල සටහන් මගින් හෙලිදරව් කිරීමට කටයුතු කර ඇත. එසේම මෙම වංචාව සම්බන්ධව නීතිමය කටයුතු අවසන් කර නොමැති බැවින් ගිණුම් තුළ ගැලපීම් නොකර සටහන් මගින් හෙලිදරව් කර ඇත. නමුත් මෙම අරමුදල මහ බැංකුව වෙත පැවරීම සඳහා N ආකෘතිය සකස් කිරීමේ දී විගණනය විසින් සඳහන් කළ වංචා කළ	වංචා කළ මුදල රු.68,165,032 ක් වශයෙන් නිවැරදි විය යුතු අතර එම මුදල වහාම අයකර ගැනීමට කටයුතු කළ යුතුයි.

(ආ) අරමුදල මගින් සේවකයන් වෙත නිකුත් කරන ලද ණය සඳහා දෙසැම්බර් මාසයේදී අය කරන ලද ණය වාරිකවල වටිනාකම ණය ලෙජරය අනුව සහ මණ්ඩලයේ වැටුප් ලේඛන අනුව රු.2,294,696 ක් වුවද මූල්‍ය ප්‍රකාශන අනුව රු.2,432,621 ක් ලෙස ගිණුම් ගත කර තිබූ බැවින් රු.137,925 ක වෙනසක් නිරීක්ෂණය විය.

මුදල ස්කන්ධය මත ගලපා තනි තනි පුද්ගල මත ගැලපීම් සිදුකර ඇත.

අරමුදලේ ණය ලබාගත් සේවකයින් සේවයෙන් ඉවත්වීමේදී හා යම් විනය ක්‍රියාමාර්ග හේතුවෙන් සේවයෙන් පහකරන ලද අවස්ථාවන්හීදී ඔවුන් විසින් ලබාගෙන ඇති ණය ශේෂයන් සෘජුවම අරමුදල වෙත බැරකරනු ලබයි. මෙම අයවීමද එසේ සලකා ගිණුම්ගත කර ඇත. එනම්, මණ්ඩලයෙන් ලබාදෙන 10 % , 15 % දායක මුදල් හා ස්ථාවර තැන්පතු පොලී හැරුණුකොට වෙනත් තැන්පතුවක් අරමුදලට අය වී නොතිබුණි.

මහජන බැංකුව වෙතින් 585863 අංක දරන 137925.00 චෙක්පත ලංකා බැංකුව මාවතැල්ල මගින් ලිඛිතව විමසීම් කර ඇත. එහි දී මෙම චෙක්පත මණ්ඩලයේ සේවයෙන් ඉවත් වූ ඊ.එච්.සිරිවර්ධන යන අයගේ වන අතර ඇයගේ ණය මේ වන විට පියවා ඇත. යම් ගැලපීමක් සිදුකිරීමට වුවහොත් 2022 වර්ෂයේ ගිණුම් තුළ සිදුකිරීමට කටයුතු කරනු ලැබේ.

(ඇ) අරමුදල සඳහා ණය ලෙජරයක්, දෛනිකව යාවත්කාලීන කරන ලද මුදල් පොතක් හා ණය ගිවිසුම් සහිතව ණය ලිපිගොනු පවත්වාගෙන ගොස් නොතිබීම හේතුවෙන් රු.770,341,970 ක් වූ සාමාජික අරමුදලේ සහ රු.173,076,906 ක් වූ සාමාජික ණය ගිණුමේ අවසාන ශේෂයන්හි නිරවද්‍යතාවය පිළිබඳව විගණනයේදී සැඟිමකට පත්විය නොහැකි විය. එමෙන්ම සාමාජික ණය ශේෂය රු.173,076,906 ක් වුවද ණයගැති ලේඛනය හා වයස් විශ්ලේෂණය අනුව එම ශේෂය රු.166,996,120 ක් වූ බැවින් රු.6,080,786 ක වෙනසක් විය.

ආරම්භක ණය ශේෂය නිවැරදි නොවීම හා වංචාකළ චෙක්පත් ණය තුළ ඇතුළත්වීම හේතුවෙන් මෙම රු.6,080,786 ක ණය ශේෂයේ පරස්පරතාවයක් හටගෙන තිබුණි.

මූල්‍ය ප්‍රකාශන වල වටිනාකම් උපලේඛන වල තොරතුරු සමඟ සැසඳිය යුතුයි.

සාමාජික අරමුදල් ගිණුම හා සාමාජික ණය ශේෂයේ නිවැරදිතාවය සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි.

1.5.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂයය	මුදල	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
රු.				
ණය ගෙවීම්	2,347,006	ගෙවීම් වවුචර්පත් හා උපකාරක ලියවිලි	මෙම වර්ෂය තුළදී මෙහෙයවා තිබුණේ සෘජුවම සම්බන්ධ පුද්ගලයන් වන අතර ඔවුන් විසින් මූලාශ්‍ර ලේඛන නිසි ලෙස නඩත්තුකර නොතිබීමෙන් මෙසේ සිදු වී ඇත.	අරමුදල වංචාවට ලක්වී ඇති බවට අවධානය යොමු කර ගෙන විගණන සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනතේ 27 (3) වගන්තිය හා 1973 මැයි 02 දින කම්කරු දෙපාර්තමේන්තුවෙන් අනුමත කරන ලද පොල් වගාකිරීමේ මණ්ඩලයේ අර්ථ සාධක අරමුදල් ව්‍යවස්ථාවේ 6 (II) වගන්තිය	අනුමත කරන ලද අර්ථසාධක අරමුදලක ව්‍යවස්ථා භෝ නියෝග කොමසාරිස්වරයාගේ ලිපිගත අනුමැතිය ඇතිව මිස වෙනස් නොකළ යුතු අතර නියෝගයන් පනවා නොමැති කිසියම් කරුණක් හෝ දෙයක් සම්බන්ධයෙන්ද වූ සියළු කරුණු ගැන පාලන කාරක සභාවේ වැඩි දෙනාගේ තීරණයට, කම්කරු කොමසාරිස්වරයාගේ සහ දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ ආවරණ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව, ඒ අනුව ක්‍රියා කළ යුතු වුවද එවැනි අනුමැතියක් ලබාගැනීමකින් තොරව 2008 ජූනි 19 දින පැවැත්වූ පාලන කාරක සභාව විසින් සාමාජිකයන්ගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසු එක් වරක්ද, ඊට අවුරුදු 2.5 කට පසු එනම් වයස අවුරුදු 57.5 සම්පූර්ණ වූ විට නැවත වරක්ද වශයෙන් අවස්ථා 2 කදී අත්තිකාරම් ගෙවීමට ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කර ඒ අනුව සමාලෝචිත වර්ෂයේදී නිලධාරීන් නිදෙනෙකු වෙත රු.2,240,000 ක අත්තිකාරම් ගෙවා තිබුණි.	වත්මන් පාලක කාරකසභාව විසින් ගනු ලබන සියලු තීරණ කම්කරු කොමසාරිස්වරයාගේ සෘජු අධීක්ෂණයට යොමු කරන අතර, ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු පමණක් ක්‍රියාත්මක කරනු ඇත.	අර්ථ සාධක අරමුදල් ව්‍යවස්ථාව භෝ එම කොමසාරිස්වරයාගේ අනුමැතිය ඇතිව පමණක් අත්තිකාරම් ගෙවීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.29,238,768 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.46,182,617 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.16,943,849 ක පිරිහීමක් නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂයේ ස්ථාවර තැන්පතු පොළිය රු. 18,165,207 කින් අඩුවීම මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන් වල ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ආදායම් හා වියදම් විෂයයන්, ඉකුත් වර්ෂය සමඟ සසඳා පහත පරිදි වේ.

විෂය	2021 වර්ෂය රු.	2020 වර්ෂය රු.	විචලනය රු.	විචලනය ප්‍රතිශතයක් ලෙස සියයට
ආදායම්				
ස්ථාවර තැන්පතු පොලි ආදායම්	24,462,607	42,627,814	(18,165,207)	(43)
සාමාජික ණය පොලිය	6,967,759	5,700,588	1,267,171	22
වියදම්				
ආයෝජන කළඹ සඳහා	2,082,423	1,991,429	90,994	5
කළමනාකරණ ගාස්තු				

2.3 (අ) අරමුදලේ මූල්‍ය ප්‍රකාශන 2018 වර්ෂය දක්වා පුද්ගලික විගණන ආයතන විසින් විගණනය කර තිබූ අතර 2018 මූල්‍ය ප්‍රකාශන පිළිබඳව තත්ත්වගණනය නොකළ විගණන මතයක් ප්‍රකාශ කර තිබුණි. අරමුදලේ මූල්‍ය ප්‍රකාශ විගණනය සඳහා බාධාවක් නොමැති බවට 2022 මාර්තු 26 දින නීතිපතිවරයා විසින් ලබා දෙන ලද පැහැදිලි කිරීම අනුව විගණකාධිපතිවරයා විසින් 2019 වර්ෂයේ සිට අරමුදලේ විගණන කටයුතු සිදු කරනු ලබයි.

(ආ) සාමාජික අරමුදල් විශ්ලේෂණය

2021 වර්ෂය අවසානයට අරමුදලේ සාමාජිකයන් 812 ක් සිටින අතර සාමාජික අරමුදල් වටිනාකම රු.මිලියන 770 ක් විය. සමාලෝචිත වර්ෂයේ සාමාජික දායකත්වය රු.මිලියන 84 ක් වුවද වර්ෂය තුළදී අත්තිකාරම් හා ප්‍රදාන ලෙස රු. මිලියන 6 ක් ගෙවීම්කර තිබුණි. එසේම සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 10 ක ණය සාමාජිකයන් වෙත ලබාදී තිබුණු අතර රු.මිලියන 28 ක ණය ආපසු අයකරගෙන තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)අරමුදලේ වෙක්පත් මගින් සිදුකරන ලද මූල්‍ය වංචාවට අදාළව පුද්ගලයන් 13 දෙනෙකු සැකකරුවන් ලෙස හඳුනා ගෙන තිබුණද මේ දක්වා සැකකරුවන් පස් දෙනෙකුට	පොල් වගාකිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකක 03 වෙත පැමිණිලි කරනු ලැබූවල මහේස්ත්‍රාත් අධිකරණයේ	වංචා කළ මුදල් අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.

විරුද්ධව රු.65,609,651 ක වංචාව ලෙස හඳුනාගෙන ඇති ප්‍රමාණයට පමණක් කඩුවෙල දිසා අධිකරණයේදී නඩු ගොනුකර තිබුණි. ඉතිරි සැකකරුවන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති අදහස් විමසා තිබීම හැර ගත් වෙනත් ක්‍රියාමාර්ගයන් පිළිබඳ තොරතුරු විගණනය වෙත ඉදිරිපත් නොවීය. තවද වංචාව සිදු වූ කාලය වූ 2012 සිට 2021 දක්වා අරමුදලේ ගෙවීම් කටයුතු සිදුකිරීම සඳහා චෙක්පත්වල දෙවන අත්සන් තැබූ අරමුදලේ සභාපතිවරු 7ක් හා වැඩ බැලීමේ හා ද්විතීය පදනම මත පත්කර තිබුණු සාමාන්‍යාධිකාරීවරුන් 7 ක් සම්බන්ධයෙන් කිසිදු නීතිය කටයුත්තක් මේ දක්වා සිදු කර නොතිබුණු අතර මුළු වංචාවෙන් රු.15,898,523 ක් පමණක් 2024 දෙසැම්බර් 31 දින වන විට අයකරගෙන තිබුණි.

B/45151/21 යටතේ සැකකරුවන් 13 දෙනෙකුට එරෙහිව නඩු ගොනු කර ඇත. එසේම, වංචා කරන ලද මුදලින් පුද්ගලයන් 6 දෙනෙකු විසින් රු.10,156,123 ක් ආපසු ගෙවා ඇත. එසේම ,අංක CCB/GM/EPF/I හා 2021.04.19 දිනැතිව වංචාකර ඇති මුදල නැවත සේවක අර්ථසාධක අරමුදල වෙත ප්‍රතිපූරණය කර ගැනීම සඳහා අවශ්‍ය නීති උපදෙස් හා නීති සහය ලබාදෙන ලෙස ලිපියක් මගින් ප්‍රථමයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත. තවද නීතිපති දෙපාර්තමේන්තුව වෙතින් ඉතිරි අයවලුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නීති උපදෙස් ලද වහාම, ඒ අනුව ඉදිරි පියවර ගන්නා බවද වැඩිදුරටත් දන්වා සිටිමි.

(ආ)මෙම අරමුදලේ ඇතිවී තිබෙන මූල්‍ය වංචාව හේතුවෙන් එක් එක් සාමාජිකයාගෙන් අලාභ කපා හැරීමේ පදනම හා එක් එක් වර්ෂයේ ලාභාංශ සාමාජිකත්වය අතර බෙදා හැරීමේ පදනම සාමාජිකයන්ට පැහැදිලි කර ඒ සඳහා සාමාජික එකඟතාවය ලබාගෙන නොතිබුණි.

2021 වර්ෂයේ සභාවාරයේදී අරමුදල් මහ බැංකුව වෙත යොමු කිරීමට සියලුම සාමාජිකයින් කැමැත්ත ප්‍රකාශ කර සම්මත කරගැනීමත් මත N ආකෘතිය විගණනය කිරීමෙන් අනතුරුව අරමුදල් මහ බැංකුව වෙත යොමු කිරීමට 2023.03.14 දින පැවති මහසභා රැස්වීමේ දී තීරණය කර ඇත. තවද 2024 වර්ෂයේ ජූලි 01 දින පැවත මහසභා රැස්වීමේ දී මෙම ගණනය කිරීම පිළිබඳව පැහැදිලි කරන ලදි.

අලාභ කපා හැරීම සඳහා එහි පදනම සාමාජිකයන්ට පැහැදිලි කර ඒ සඳහා කැමැත්ත ලබාගත යුතුය.